



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය
kfsph;> rpWth; mYty;fs; kw;Wk; r%f ghJfhg;G mikr;R - r%fghJfhg;G gphpT
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය
எனது இல
My No

DSD/HO/09/COB/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2020.03.16

සමෘද්ධි වක්‍රලේඛ - ප්‍රජාමූල/11/2020/02

දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්,/නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්.
ප්‍රාදේශීය ලේකම්වරුන් ,
සමෘද්ධි කළමනාකරුවන් ,
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,
සමෘද්ධි ප්‍රජාමූල හා ප්‍රාදේශීය සංවිධාන සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති සභාපතිවරුන්.

සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන

සමෘද්ධි අරුණළු සහන ණය වැඩසටහන

01. හැඳින්වීම

1.1.2013 අංක 01 දරන සමෘද්ධි පනතේ 4 (අ), (ඉ) හා 10 (අ), (ඊ) වගන්ති වල සඳහන් පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එකී පනතේ 5(ජ) හා 11(ඇ) වගන්ති වල සඳහන් බලතල ප්‍රකාරව කටයුතු කිරීම වෙනුවෙන් සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන මගින් එහි සාමාජික / සාමාජිකාවන්ට (සමෘද්ධි ප්‍රතිලාභීන්ට) නිකුත් කරනු ලබන "සමෘද්ධි අරුණළු සහන ණය වැඩ සටහනට" අදාල උපදෙස් හා මහපෙන්වීම් මෙම වක්‍රලේඛය මගින් ලබා දෙනු ඇත.

1.2.2017 මාර්තු මස 07 වන දින ප්‍රකාශයට පත් කල සමෘද්ධි නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයේ 4(1)(අ) නියෝගයේ 15 වන ඡේදයේ සඳහන් සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන අරමුදලට "ණය පොලී" මාර්ගයෙන් ආදායම් ලබා ගැනීමට අවස්ථාව ලැබීම මෙම සමෘද්ධි අරුණළු සහන ණය වැඩ සටහන මගින් සිදුවේ.

02. ණය නිකුත් කිරීමේදී සැලකිය යුතු කරුණු

2.1.සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකත්වයක් තිබීම.

2.2 වයස අවුරුදු 70ට අඩු සාමාජික හෝ සාමාජිකාවක් වීම.

1 වන අදියර, 4 වන මහල, සෙන්සිරිපාය, බත්තරමුල්ල. /1st කட்டම, 4 වන මාල, සෙත්තිරිපාය පත්තරාමුල්ල /1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்)
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

- 2.3 සමාද්ධි ප්‍රජාමූල බැංකු මගින් නිකුත් කළ ණය ලබාගෙන තිබීම හෝ නොතිබීම.
- 2.4 සමාද්ධි ප්‍රජාමූල බැංකුවකින් ලබා ගත් ණයට අදාලව බොල්ණයකරුවකු නොවීම.
- 2.5 සමාද්ධි ප්‍රජාමූල සංවිධානය මගින් සමාද්ධි ප්‍රජාමූල බැංකුවේ පවත්වා ගෙන යන ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය පදනම් කර ගනිමින් සමාද්ධි ප්‍රජාමූල බැංකුව විසින් ලබාදෙනු ලබන "සමාද්ධි අරුණඵ ප්‍රතිමූල්‍ය අයිරා ණය" මගින් ලබා ගන්නා මුදල් මෙම ණය නිකුත් කිරීම සඳහා භාවිතා කළ යුතුය.

03. ණය සීමාව හා අවශ්‍යතාවය

- 3.1 සමාද්ධි ප්‍රජාමූල සංවිධානයක සාමාජික හෝ සාමාජිකාවකට ඉහත ඡේද අංක 02 හි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන රුපියල් 10,000/= (දස දහසක) උපරිමයට යටත්ව ණය මුදල නිකුත් කළ හැකිය.
- 3.2 හදිසි ණය අවශ්‍යතාවන් (ආපදා, අසනීප, අධ්‍යාපන, උත්සව හෝ පාරිභෝගික) මෙන්ම ජීවනෝපාය කාර්යයන්ට අදාල ණය අවශ්‍යතාවන් (භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන, වගා කටයුතු, වෙළඳාම, සත්ව පාලන හා ධීවර) සඳහා සමාද්ධි අරුණඵ සහන ණය නිකුත් කළ හැකිය,
- 3.3 මෙම ණය නිකුත් කිරීම සඳහා ඇමුණුම් COB-11/01 පරිදි සකස් කර ගත් ලියවිල්ල සමාද්ධි ප්‍රජාමූල සංවිධාන විසින් භාවිතා කළ හැකිය.

04. පොළී අනුපාතය හා කාල සීමාව.

- 4.1 ණය මුදල වාරික ලෙස හෝ එකවර ආපසු ගෙවිය හැකි අතර එය දෛනිකව. සතිපතා හෝ මාසික ලෙස ගිවිස ගත හැකිවේ.
- 4.2 ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වර්ෂයක් (මාස 12)වේ.
- 4.3 සමාද්ධි ප්‍රජාමූල සංවිධානය විසින් තම සාමාජික හා සාමාජිකාවන්ට නිකුත් කරනු ලබන සමාද්ධි අරුණඵ සහන ණය දෛනිකව හෝ සතිපතා ආපසු ගෙවීමේ දී මාසිකව 1% ක (සියයට එකක) ස්ථාවර පොළී ප්‍රතිශතයක් ද, මාසිකව ආපසු ගෙවීමේ දී වාර්ෂිකව 12% ක (සියයට දොළහක) හීනවන ශේෂ ක්‍රමය යටතේ පොළී ප්‍රතිශතයක් අය කළ යුතුය.

05. ඇප සුරකුම්.

- 5.1 සමාද්ධි ප්‍රජාමූල බැංකුවෙන්, සමාද්ධි ප්‍රජාමූල සංවිධානය ලබා ගන්නා ප්‍රතිමූල්‍ය අයිරා ණය සඳහා ඉතිරි කිරීමේ ගිණුම් ශේෂය ඇප සුරකුමක් වනු ඇත.
- 5.2 සමාද්ධි ප්‍රජාමූල සංවිධානය විසින් තම සාමාජික සාමාජිකාවන්ට දෙනු ලබන අරුණඵ සහන ණය සඳහා ඇප ලබා ගැනීම හෝ නොගැනීම හෝ කුමන ආකාරයේ පුද්ගල ඇපවීමක්ද යන්න සමාද්ධි ප්‍රජාමූල සංවිධානයේ ආචරණ අනුමැතියට යටත්ව විධායක සභාව විසින් තීරණය කළ හැකි වේ.

06. පොදු කරුණු.

- 6.1 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ 10/2020 දරන චක්‍රලේඛයට අනුකූලව කටයුතු කරමින් මෙම චක්‍රලේඛ උපදෙස් ක්‍රියාත්මක කළ යුතු වේ.
- 6.2 මෙම සමෘද්ධි අරුණඵ සහන ණය නිකුත් කිරීම හා සම්බන්ධව ගනුදෙනු සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය විසින් දැනට පවත්වා ගෙන යනු ලබන පොත්පත් වල සුදුසු පරිදි සටහන් තැබීම සිදු කළ හැකි අතර ඊට අදාළ විධිමත් ක්‍රමවේදයන් ඉදිරියේදී නිකුත් කරනු ලබන චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ඇත.
- 6.3 මෙම චක්‍රලේඛයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් අධ්‍යක්ෂ, ප්‍රජාමූල සංවිධාන හා ක්‍රීඩා (0112879773/ 0714118226) හෝ අධ්‍යක්ෂ, ක්ෂුද්‍ර මූල්‍ය (0112887469) ඇමතීමට කාරුණික වන්න.



ආර්.පී.බී. කිලිකසිරි.

අධ්‍යක්ෂ ජනරාල්

පිටපත්- 01. කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය

- | | |
|---|-----------------|
| ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය | - කා.දැ.ස |
| 02. ලේකම්, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය | - කා.දැ.ස |
| 03. රාජ්‍ය ලේකම්, සමාජ ආරක්ෂණ අංශය | - කා.දැ.ස |
| 04. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - කා.දැ.ස |
| 05. සියළුම අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - කා.දැ.ස/අ.ක.ස |